nlegitim _d (e biblic)	P ශී ලංකා රජයේ මුදුණ දෙසාර්තමේන්තුව මානාන කරන විදින් දේකරී මානාන	ලියාපදිංවී බ පළමුදා හි Registration B (F2* S. T. & E.) 6/77		
	('asiter's	Perror's signature in the case of illegitimate child if the		
	பிள்ளை பிறந்ததெனப் பிரதிக்க	වෙනි වගන්තිය) betone 50 of the halo then stredtat අනු (16 ආර්ඩාර්තා)		
	DECLARATION OF BIRTH U			
(පුකාශකයා විසි	and an enter the state of the second state and the state of the state	රජිස්ටුාර් වෙතට කෙළින්ම යැවීම සඳහායි)		
(பிறப்பு சம்பவித்த பி	ரிவின் பதிவுகாரருக்கு பிரதிக்கினை	செய்பவரால் நேரே அனுப்பப்படல் வேண்டும்)		
(To be forwarded by	the Declarant direct to the Registra	r of the Division in which the Birth occurred)		
שופט ו	දිස්නික්කයට අ	යත් කොට්ඨාශයේදීය		
· · · · · · · · · · · · · · · · · · ·	பெரும் பகுதியில்	பிரிவில் பிறப்பு		
th in the		vision of the		
උපත් දිනය හා ස්ථානය '	and to the management of the	Witness my hand at		
பிறந்த திகதியும் இடமும் ' Date and place of birth '				
ற® பெயர்				
Name Ophie and and		Basewarea activity of a		
ස්ත් පුරුෂභාවය anab දිදු lo entre une Sex	20	e e Aerococh Signature of declarout		
UCA	(සම්පූර්ණ තම			
සම අය විදේරය උඩ සොට අත්පත	There interine			
ை என்றே எஸ்ட் குடிக எட்காக ஒல்லால் திதையடுகள் alted and dated by deck becus				
தகப்பன்	date of birth			
Father's	பிறந்த இடம் place of birth	and and angest many traped trade (1990) and (1990) and (1990)		
	ජාතිය *	ຊື່ສໍຈາກ, ຄຳແຫຼ່, ແມ່ຍ ເຈົ້າສາມາດັ່ງ ແຜ່ດີພາກບ່າງກໍ່ມີ ເບັບບໍ່ແໜ່. Subscribed in the presence of		
rannally land i a con	ang 2 race 2	souscesso and a second of the fill fill filles		
Contraction of the state of the	/ සම්පූර්ණ නම (විවාහයට පෙර)			
	முழுப் பெயர் full name	ක්ෂීසුර්ණ කමු ලංකාවේ කරන්න 14 වර්ගය		
	උපත් දින හැතර්ග යි.ඉ	පදිංචි ස්ථානය		
	பிறந்த திகதி date of birth	e, star. Residence		
	උපන් ස්ථානය යොක	angab		
මවගේ	பிறந்த இடம் பெப்பால்கள் place of birth mutangi	and the second		
anw مراجع المراجع	10. 50 10 0000 BB 60 800 0003	් මාසයද දේවරුණු පවසාහා කොටැපළින් කොටා දීන පිළිබඳ ගියල		
Sam Barrent	ang) 2 race 2	යම් කිරිවෙන් පරාවර් පලාව විශ්යා විද්යාව		
. (Bandida), meneratu depta "Ban	පදිංචි ස්ථානය	<u>්දෙමළ හෝ මරක්ෂය ජාතිය විශ්න්ර තිරීමේදී, "අයනිකා" දෙමළ සංකා</u> මරක්කල කියා හෝ අගනා පරිදි රොදල		
as work. Case the traders po	வதிவிடம் ³ residence ³	්මෙහි ඇගේ සිතා ව්යයේධානය සහ ලිපිනය ඇතුලත් කටනු. එනම්, පදිංචි		
alasia (and becal becado) :	වයස මඟුණු ම (යෝර් කිෂයෙදිරා) කියි,	රීතය සිංහල අන මහ මහ මහ වෙන්නේ කම් කරන අතරයා අතර * පිහානක මෙම ප්රත් දෙදාවන කම්බන්ධාව නම් සිය පත්තයේ මන්ත		
photographic & photographic lineback	Cage current trocky prover	කොරතුරු නැගරය යැතුය. එහේ හුතුන් වෙහියන් පසුව විවාහ විමෙන් සුනාත තමන්දුව නොවසාද යාත්ථය යතය		
මව්ජියන් විවාහක ද? එසේ නම් ම ස්ථානයකදී ද?	ම එකි කොහස ගිනිසා වසා සාසාක මත සිර මං	මෙන <u>තර, අදාදනය කතිරය සියය</u> කළ කිය බත්රි – මෙම ආකෘතියෙහි දරුවාගේ හම තවහත් කර හොමැති න		
பெற்றோர் விவாகஞ் செய்தவர்களா இடமும் திகதியும்	? அப்படியாயின் விவாகஞ் செய்த	මේලිසක් කිරීමට නුතරගතරයා බැලි කිරියි		
Were parents married? If so, wh		and frank dual marked in the markets second due to the dual course		
"tamme de de la company de marger	முழுப் பெயர்	n teoria and a star of the sta		
මුත්තා ශුී ලංකාවේ උපන්නේ නම් ' பாட்டன் இலங்கையிற் பிறந்தவரா	ඔහු උපන් වර්ෂය	ana arthrea headarny. Banana arthrea an Banana an Anna Anna Anna Anna Anna		
மின் அவர் ⁴ If grandfather born in	பிறந்த வருடம் his year of birth	க தற்று <i>ஸ்டுக்க</i> கூடதுட்டிருத் தல்கத்பிட்டிற்கொடங்கள், கல்நத ¹ இரக்கியலிரசு துரிதே அடித்தத்துர்துத் திரியன், நற்றான படுபென்த		
Sri Lanka ⁴	මෙනු උසන් ස්ථානය රොස්ස් දේශයේ ද	கைப்படி குட்படி நல உடல் கல் கல் கிரையில் விதினையும் தறிப்பிட பிலன்றிய ஒரு நீதிப்பிட உடல்கள் கல் தல் தரிய நீரிவுக் காரியாற்காரிகின், பல்தினையும் தறிப்பிட		
Classical and	his place of birth	Condition and a second frequency for the second second		
පියා ශී ලංකාවේ නොඉපිද මීමුන්නා (ශී ලංකාවේ උපන්නේ නම් '		புணைறப் படி கிலால்த) செய்யாத பிறர்து பின் அவர்கள் முறைப்படி வ பெயனைதிய வெடுத்தல் வேண்டும்.		
தகப்பன் இலங்கையில் பிறக்காமல் பூட்டன் இலங்கையிற் பிறந்தால்		Company - Contration and a contrational and a contration of the		
Hirent 4	பிறந்த வருடம் year of birth	கேல் படத்தில் 27 மாம் சேல் நாகமாம் காறியத்தாண்டு (42) ஏப்பணத்தன்		
If the father was not born in Sri Lanka and if great grand-	උසත් ස්ථානය	1. Specify all the particulars relating to the drive, including the lanuary, 1953 (Bfty-drive).		
father was born in Sri Lanka the great grandfather's ⁴	LIMAS QLID	¹ Tamila or Moors must be described as "Ceyton Tamil" or		
පුකාශය කළ අයගේ සම්පූර්ණ නම ප	ත්ත්වය. වෘත්තීය හා සමංචි ස්ථානය	may be		
සහ ආරංචි සපයන්නේ කවරෙකු වග பிரதிக்கினை செய்பவரின் மும்ப வ	යෙන්ද යන්න 1007 . ආර්යෝන කරනයා බළගැලීන්	³ Mother's full postal address should be given in addition to sta village and revenue division or, if a proclaimed town, the ward an		
வதிவிடம், என்ன முறையில் தகவல Declarant's full name, rank, pro	ம் கொடுக்கிறார்	name of the estate and revenue division should be given		
		'In the case of a person born in wedlock, information should		

N B_{c} - If the name of the child is not specified in this form, the father or mother or guardian of the child's bound within 42 days to make an application under section 27 of the Act for the insertion of the name of the child.

 Parent's signature in the case of illegitimate child if the father's particulars are to be entered in the register מעות הבשיל הל להפולים אום היא להפולים היא להפולים אום היא להפולים היא להפולים אום היא להפולים אום היא להפולים היא לפולים היא להפולים היא לפולים היא					
ඉහත සඳහන් කර තිබෙන්නේ සැබෑ වුන් නිවැරදි වූන් පුකාශයක් බවට	ට මෙයින් සහතික කරම.	a water a	Shilli (gananan)		
ബന്ദർ നൂർന ചുളന്വാവവം മേഷ്യിന് ക്ലാം പ്രത്യം പുരുന്നാവവം മേഷ്യിന് അത്തം പ്രത്യം പുരുന്ന പ്രവന്നത്	මාවේ කාශ්මයිදිතුරි ලැබ දින දීය. ලංකාවයක් හා සං	n Sectoran din	oling schown&a chtheid b be forwarded by the l	р£.). Г)	
மேற்கொடுத்த தகவல் சரியானதென்றும் உண்மையானதென்					
LUCAL SERVER	an sant i manifellar		ன்றேன்.		
ungu-	— திகதி நான் கையொப்ப	யிடுகிறேன்.			
I do hereby declare the above to be a true and correct stat Witness my hand at this	ement, asiviQ		an a	rth in the	
this this	The second se	day of .	EPERIOR	_ 20	
			dans sin da	Date and pla	
			nte in service merine and service and	(his	
කාශකයායග් අත්සන D නිෂ්නිකාණ செய்பவரின்	and the second		ශත 25ක මුද්දර	Build .	
கலொப்பம் ignature of declarant.	And the second sec	and the second second	25 og wedning Stamp of 25 cents	Character and	
granure of accuarant, 5	and a second second		- mp or 20 conta	ionei Sex	
	All Martin Development and a second sec	See Spings	1	and the second second second	
	and the second second	areas 9	හශය කළ අය මුද්දරය උඩ ශ සහ දානමින් යෙදිය යුතු] කටි අක්සන	
	រោក ៖	தெக்கினை செய்	සහ දානමිත් යෙදිය යුතු பவரால் சுருக்க ஒப்பமும் ,	Ka.	
	and the second of	To b	e initialled and dated by	declarant.	
and models a second many and the second many a		torautile her		8'75TLUT	
න්සන් කරන්නට යෙදුනේ පහත සඳහන් සාක්ෂාකරුවන් ඉදිරිපිටදීය – சசாட்சிகள் முன்னிலையிற் கையொப்பமிடப்பட்டது –		Bud based			
abscribed in the presence of-				4	
පුළුවෙනි සාක්ෂාකරු (ුනුගාකනු mich 1st Witness –		1.0			
	the second second second		வது சாட்சி I 2nd Witness	8 -	
සම්පූර්ණ තම ඇඟුට ටොහා }	සම්පූර්ණ නම	ම්ල කරේල්ම (twu)ම ද ලබා			
Full Name	Full Name	S otteen Th			
පදිංචි ස්ථානය බන්බැංග්	පදිංචි ස්ථානය] as 9 kac			
Residence	வதிவிடம் Residence	ate of birth			
අත්සන	තේසන	Lonothis, here			
கையொப்பம் Signature	கையொப்பம்	Carl Robert			
	Signature	facoof birth		66,453	
් මාසයද, අවුරුද්දේ අවසාන කොටසද අකුරුවලින් යොදා දින පිළිබඳ 53 (සනස් කුනේ) ජනවාරි පළමුවෙනි දින	සියලු විස්තර මෙහි මේ පිළි	වෙළට සඳහන්	කරනු –	Mother's	
		1.427	5 T		
		• •	"ඉත්දියානු" දෙමළ තැතුහො	ාත් "ඉන්දියාන"	
ීදෙමළ හෝ මරක්කල ජාතින් විස්තර කිරීමෙදී, "ලාංකික" දෙමළ ප	තැකහොත් "ලාංකික" යෝෂ	ාක කියා හෝ		e (. e)	
්දෙමළ හෝ මරක්කල ජාතීන් විස්තර කිරීමේදී, ''ලාංකික'' දෙමළ න ක්කල කියා හෝ අවශා පරිදි යොදනු. 'මෙහි ආගේ නිතා වාසස්ථානය සහ ලිපිනය ආශයෝ කරන, එනම ස	Come (\$ 100 mar (\$ 100 Par	"Subotsia 3.3			
්දෙමළ හෝ මරක්කල ජාතීන් විස්තර කිරීමේදී, "ලාංකික" දෙමළ න ක්කල කියා හෝ අවශා පරිදි යොදනු. ීමෙහි ආගේ නිතා වාසස්ථානය සහ ලිපිනය ආශයෝ කරන, එනම ස	Come (\$ 100 mar (\$ 100 Par	"Subotsia 3.3			
්දෙමළ හෝ මරක්කල ජාතීන් විස්තර කිරීමේදී, "ලාංකික" දෙමළ න ක්කල කියා හෝ අවශා පරිදි යොදනු. 'මෙහි ඇගේ නිතා වාසස්ථානය සහ ලිපිනය ඇතුළත් කරනු. එනම, ප යද ලියනු, ඉන්දියානු වතු කම්කරුවෙකු නම් වත්තේ නම සහ ආදායම ' විවාහක මව්පියන්ගේ දරාවෙක සම්බන්ධව නම් පිය පත්ෂයේ ම	දිංචි ගම හා ආදායම් කොට් කොට්ඨාශයද ලියනු, ක්කතවත් ද (දර වංශය සී	ථාශයද පුතාශ	කරන ලද නගරයක් නම් එනි	කොට්ඨාශය භා	
*දෙමළ හෝ මරක්කල ජාතීන් විස්තර කිරීමේදී, "ලාංකික" දෙමළ න්ක්කල කියා හෝ අවශා පරිදි යොදනු. *මෙහි ඇගේ නිතා වාසස්ථානය සහ ලිපිනය ඇතුළත් කරනු. එනම, ප යද ලියනු. ඉන්දියානු වතු කම්කරුවෙකු නම් වන්නේ නම සහ ආදායම ෙ * විවාහක මව්පියන්ගේ දරුවෙකු සම්බන්ධව නම් පිය පක්ෂයේ මු ාරතුරු සැපයිය යුතුය. එසේ නුපත් මව්පියන් පතව විවාහ විශේෂ	දිංචි ගම හා ආදායම් කොට් කොට්ඨාශයද ලියනු, ක්කතවත් ද (දර වංශය සී	ථාශයද පුතාශ	කරන ලද නගරයක් නම් එනි	කොට්ඨාශය භා	
්දෙමළ හෝ මරක්කල ජාතීන් විස්තර කිරීමේදී, "ලාංකික" දෙමළ න ත්ක්කල කියා හෝ අවශා පරිදි යොදනු. 'මෙහි ඇගේ නිතා වාසස්ථානය සහ ලිපිනය ඇතුනේ කරනු. එනම, ප යද ලියනු, ඉන්දියානු වතු කම්කරුවෙකු නම් වන්නේ නම සහ ආදායම 'විවාහක මව්පියන්ගේ දරුවෙකු සම්බන්ධව නම් පිය පක්ෂයේ මු ාරතුරු සැපයිය යුතුය. එසේ නුපන් වෙපියන් පසුව විවාහ වීමෙන් ද බන්ට කොරතුරු සැපයීය යුතුය.	ාදිංචි ගම හා ආදායම් කොට් කොට්ඨාශයද ලියනු, න්තනුවන් ද (දරුවාගේ සීං සූජාන නොකළ දරුවෙකු ද	ඨාශයද පුකාශ යා) මී මූක්කනු මෙබන්ධ නම්	කරන ලද නගරයක් නම් එහි වන් ද (දරුවාගේ සීයාගේ මව් පක්ෂයේ මුක්තනුවන්ද	කොට්ඨාශය භා පියා) සම්බන්ධ මී මූත්තනුවන්ද	
*දෙමළ හෝ මරක්කල ජාතීන් විස්තර කිරීමේදී, "ලාංකික" දෙමළ න්ක්කල කියා හෝ අවශා පරිදි යොදනු. *මෙහි ඇගේ නිතා වාසස්ථානය සහ ලිපිනය ඇතුළත් කරනු. එනම, ප යද ලියනු. ඉන්දියානු වතු කම්කරුවෙකු නම් වන්නේ නම සහ ආදායම ෙ * විවාහක මව්පියන්ගේ දරුවෙකු සම්බන්ධව නම් පිය පක්ෂයේ මු ාරතුරු සැපයිය යුතුය. එසේ නුපත් මව්පියන් පතව විවාහ විශේෂ	දි-චි ගම හා ආදායම් කොට් කොට්ඨාශයද ලියනු, ක්කනුවන් ද (දරුවාගේ සී. සුජාත නොකළ දරුවෙකු c දැකි නම් එකී නම ඇතුළත් ක	ඨාශයද පුකාශ යා) මී මුක්තන මෙබන්ධ නම් ර ගැනීම සඳහා	කරන ලද නගරයක් නම් එහි වන් ද (දරුවාගේ සීයාගේ මව පක්ෂයේ මුක්කනුවන්ද දින 42ක් ඇතුළකදී 27 වෙනි	කොට්ඨාශය භා පියා) සම්බන්ධ මී මුක්කනුවන්ද වශන්තිය යවතේ	
්දෙමළ හෝ මරක්කල ජාතීන් විස්තර කිරීමේදී, "ලාංකික" දෙමළ න ක්කල කියා හෝ අවශා පරිදි යොදනු. *මෙහි ඇගේ නිනා වාසස්ථානය සහ ලිපිනය ඇතුළත් කරනු. එනම්, ප සංද ලියනු. ඉන්දියානු වතු කම්කරුවෙකු නම් වන්නේ නම සහ ආදායම ෙ * විවාහක මව්පියන්ගේ දරුවෙකු සම්බන්ධව නම් පිය පක්ෂයේ මු ාරතුරු සැපයිය යුතුය. එසේ නුපත් මව්පියන් පසුව විවාහ වීමෙන් ද බන්ධ කොරකුරු සැපයීය යුතුය. සැලකීය යුතුයි.– මෙම ආකෘතියෙහි දරුවාගේ නම සටහන් කර නොම ලීමක් කිරීමට පුකාශකයා බැඳී සිටියි.	දි-චි ගම හා ආදායම් කොට් කොට්ඨාශයද ලියනු ක්කනුවන් ද (දරුවාගේ සිය සූජාන නොකළ දරුවෙකු ද දැකි නම් එකී නම ඇතුළත් ක	ඨාශයද පුකාශ යා) මී මුක්කනු აම්බන්ධ නම් ර ගැනීම සඳහා	කරන ලද නගරයක් නම් එහි වන් ද (දරුවාගේ සියාගේ මව් පක්ෂයේ මුක්කනුවන්ද දින 42ක් ඇතුළතදී 27 වෙනි	කොට්ඨාශය භා පියා) සම්බන්ධ මී මුන්තනුවන්ද වනන්තිය යවතේ	
්දෙමළ හෝ මරක්කල ජාතීන් විස්තර කිරීමේදී, "ලාංකික" දෙමළ න ක්කල කියා හෝ අවශා පරිදි යොදනු. ¹ මෙති ඇගේ නිකා වාසස්ථානය සහ ලිපිනය ඇතුළත් කරනු. එනම, ප පෙද ලියනු. ඉන්දියානු වතු කමකරුවෙකු නම් වක්තේ නම සහ ආදායම ෙ ⁴ විවාහක මව්පියන්ගේ දරුවෙකු සමබන්ධව නම් පිය පක්ෂයේ මූ රරතුරු සැපයිය යුතුය. එසේ නූපත් වේපියන් පසුව විවාහ වීමෙන් ද බන්ධ කොරතුරු සැපයීය යුතුය. සැලකිය යුතුයි මෙම ආකෘතියෙහි දරුවාගේ නම සටහන් කර නොම ලීමක් කිරීමට පුකාශකයා බැදී සිටියි.	දි-චි ගම හා ආදායම් කොට් කොට්ඨාශයද ලියනු. ත්කනුවන් ද (දරුවාගේ සිං සූජාත තොකළ දරුවෙත ද වැති නම් එකී නම් ඇතුළත් ක	ඨාශයද පුකාශ යා) මී මුක්කනු აම්බන්ධ නම් ර ගැනීම සඳහා	කරන ලද නගරයක් නම් එහි වන් ද (දරුවාගේ සියාගේ මව් පක්ෂයේ මුක්කනුවන්ද දින 42ක් ඇතුළතදී 27 වෙනි	කොට්ඨාශය භා පියා) සම්බන්ධ මී මුන්තනුවන්ද වගන්තිය යවතේ	
්දෙමළ හෝ මරක්කල ජාතීන් විස්තර කිරීමේදී, "ලාංකික" දෙමළ න ක්කල කියා හෝ අවශා පරිදි යොදනු. ¹ මෙති ඇගේ නිකා වාසස්ථානය සහ ලිපිනය ඇතුළත් කරනු. එනම, ප පෙද ලියනු. ඉන්දියානු වතු කමකරුවෙකු නම් වත්තේ නම සහ ආදායම ෙ ⁴ විවාහක මව්පියන්ගේ දරුවෙකු සම්බන්ධව නම් පිය පක්ෂයේ මූ රරතුරු සැපයිය යුතුය. එසේ නූපත් වේපියන් පසුව විවාහ වීමෙන් ද බන්ධ කොරතුරු සැපයීය යුතුය. සැලකිය යුතුයි. මෙම ආකෘතියෙහි දරුවාගේ නම සටහන් කර නොම ලීමක් කිරීමට පුකාශකයා බැදී සිටියි. 1 බැසකුණුඩ නියනි ආඩාර්තියහාත තබාගා බඩහත් සහගොත ලීමාත් කිරීමට පුකාශකයා බැදී සිටියි. 1 බැසකුණුඩ නියනි ආඩාර්තියහාත තබාගත බොහැතියනෙකොඩ ගැනී ලීමාත් කිරීමට පුකාශකයා බැදී සිටියි.	දි-චි ගම හා ආදායම් කොට් කොට්ඨාශයද ලියනු. ත්කනුවන් ද (දරුවාගේ සිං සූජාත නොකළ දරුවෙක ද වැති තම එකී නම ඇතුළත් ක වැති තම එකී නම ඇතුළත් ක බාදීනෙදුඩා . හැ. කුළුනෙළපුට ක හි ළි.	ථාශයද පුකාශ යා) මී මූන්කනු මේබන්ධ නම් ර ගැනීම සඳහා ලෙළුණිණ කෙ	කරන ලද නගරයක් නම් එහි වන් ද (දරුවාගේ සියාගේ මව පක්ෂයේ මුක්තනුවන්ද දින 42ක් ඇතුළතදී 27 වෙනි டப் <i>பලනිකාස</i> අය எழுத் <i>தி</i> த்	කොට්ඨාශය හා පියා) සම්බන්ධ මී මුන්තනුවන්ද වගන්තිය යවතේ මහැලිණෙසුළු ,	
්දෙමළ හෝ මරක්කල ජාතීන් විස්තර කිරීමේදී, "ලාංකික" දෙමළ න ක්කල කියා හෝ අවශා පරිදි යොදනු. ¹ මෙති ඇගේ නිතා වාසස්ථානය සහ ලිපිනය ඇතුළත් කරනු. එනම, ප පෙද ලියනු. ඉන්දියානු වතු කමකරුවෙකු නම් වක්තේ නම සහ ආදායම ෙ ⁴ විවාහක මව්පියන්ගේ දරුවෙකු සම්බන්ධව නම් පිය පක්ෂයේ මූ රරතුරු සැපයිය යුතුය. එසේ නූපත් වේපියන් පසුව විවාහ වීමෙන් ද බන්ධ කොරතුරු සැපයීය යුතුය. සැලකිය යුතුයි.– මෙම ආකෘතියෙහි දරුවාගේ නම සටහන් කර නොම ලීමක් කිරීමට පුකාශකයා බැදී සිටියි. ¹ බැඟනුණුගි නිනිනි ආර්ථානිතා හා කීය හතා කීය කිරීම කොල ලීමක් කිරීමට පුකාශකයා බැදී සිටියි. ¹ බැඟනුණුගි නිනිනි ආර්ථානීන ගත හත අවශා කීය ගතාම දී ඉතිහුර මුණු ගත හත හත කීය කරන හත පරිත කර ගත හ ² ඉතිහුර මුණු පාත්ත හත හති කර කරන කර කර කර කර කර හත හ ත් නිය කර	දිංචි ගම හා ආදායම් කොට් කොට්ඨාශයද ලියනු. ත්කනුවන් ද (දරුවාගේ සිං සූජාත තොකළ දරුවෙත ද වැති තම එකී තම ඇතුළත් ක වැති තම එකී තම ඇතුළත් ක හි <i>කිසෙ</i> ඩුර - ගැනු ළත් ක හි <i>කිසෙ</i> ඩුර - ගැනුළත් ක හි <i>කිසෙ</i> ඩුර - ගැනුළත් ක හි <i>කිසෙ</i> ඩුර - ගැනුළත් ක හි <i>කිසෙ</i> ඩුර - ගැනුළත් ක	ථාශයද පුකාශ යා) මී මූන්තන මෙබන්ධ නම් ර ගැනීම සඳහා ලடத்தின் கண මෙනු ''இந்திய	කරන ලද නගරයක් නම් එහි වන් ද (දරුවාගේ සියාගේ මව පක්ෂයේ මුක්තනුවන්ද දින 42ක් ඇතුළතදී 27 වෙනි டப் ப <i>ලනිකා</i> யயும் எழுத் <i>தி</i> ற் க் தமிழற்" அல்லது "இந்த்	කොට්ඨාශය හා පියා) සම්බන්ධ මී මුක්කනුවන්ද වනන්තිය යවතේ මහැලි ර්ගෝ අ බසර ලිහොහේ ?	
්දෙමළ හෝ මරක්කල ජාතීන් විස්තර කිරීමේදී, "ලාංකික" දෙමළ න ක්කල කියා හෝ අවශා පරිදි යොදනු. ³ මෙහි ඇගේ නිතා වාසස්ථානය සහ ලිපිනය ඇතුළත් කරනු. එනම, ප යද ලියනු, ඉන්දියානු වතු කම්කරුවෙකු නම් වන්නේ නම සහ ආදායම ෙ ⁴ විවාහක මව්පියන්ගේ දරුවෙකු සමබන්ධව නම් පිය පක්ෂයේ මූ රතුරු සැපයිය යුතුය. එසේ නුපත් වේපියන් පසුව විවාහ වීමෙන් ද බන්ධ කොරතුරු සැපයීය යුතුය. සැලකීය යුතුයි.– මෙම ආකෘතියෙහි දරුවාගේ නම සටහන් කර නොම ලීමක් කිරීමට පුකාශකයා බැදී සිටියි. 1 බැසකුළොඩ නියනි අඩංගුණි හෝ කාබාග බොගැනකොදොර හා 1953 හි (නුඩායන්නු ලොක් හු) ஆண்டு නේ (ඉතෙ හෝ) හා ඉහ (ගුනෙ හා ² ඉතිහුළු ඉත්කෙනු (වනාශකයා "ඉතුනත්කෙන් හෝ කර අනාන ² ඉතිහු පිළාකයා හැදී සිටියි.	දි-වි ගම හා ආදායම් කොට් කොට්ඨාශයද ලියනු. ත්තනුවත් ද (දරුවාගේ සිය යුජාත තොකළ දරුවෙක ද වැති තම එකී තම ඇතුළත් ක වාර්ත හෝ දින්නේ ක්රී මාන්තයේ ශී අගන දරා ක්රී ක්රී මාන්තයේ ශී අගන දරා ක්රී	ථාශයද පුතාශ යා) මී මුත්තන මෙතේට තම ර ගැනීම සඳහා ලෙළුණිණ ශෛ මෙණු ''බුලිණි පට්டப்பட රිශා පට්டப்பட රිශා	කරන ලද නගරයක් නම් එහි වන් ද (දරුවාගේ සියාගේ මව පක්ෂයේ මුක්තනුවන්ද දින 42ක් ඇතුනෙදී 27 වෙනි Lú பகுනිකuuµம எழுத்திற க் தமிழம்" அல்லது "இந்த \$`தமிழம்" அல்லது "இந்த	කොට්ඨාශය හා පියා) සම්බන්ධ මී මුත්කනුවන්ද මහත්තිය යවතේ මහෝතිය යවතේ මහෝතිය යවතේ මහෝතිය යවතේ මහෝතිය යවතේ මහෝතිය යවතේ මහෝතිය යවතේ	

முறைப் படி விவாகஞ் செய்யாது பிறந்து பின் அவர்கள் முறைப்படி விவாகஞ் செய்யாவிடின் அவரின் தாய்வழிப் பாட்டனினதும் பெயரையும் பெற்றோர் பெ**யரையு**ம் கொடுத்தல் வேண்டும்.

குறிப்பு. – இப்பத்திரத்தில் பிள்ளையினுடைய பெயர் குறிப்பிடப்படாவிடின் அப்பிள்ளையினுடைய பெற்றோர் அல்லது பாதுகாவலர் அப்பெயரைச் சேர்ப்பதற்கு 27 ம் பிரிவின் பிரகாரம் நாற்பத்திரண்டு (42) நாட்களுக்குள் விண்ணப்பஞ் செய்யக் கடப்பாடுடையர்.

¹ Specify all the particulars relating to the dates, including the month and last portion of the year, in letters, for instance, first day of January, 1953 (fifty-three)

² Tamils or Moors must be described as "Ceylon Tamil" or "Ceylon Moor" or "Indian Tamil" or "Indian Moor", as the case may be.

³Mother's full postal address should be given in addition to stating her permanent residence. In describing permanent residence her village and revenue division or, if a proclaimed town, the ward and street should be given. In the case of an estate Indian labourer the name of the estate and revenue division should be given.

⁴ In the case of a person born in wedlock, information should be given of the paternal grandfather and great grandfather and in the case of a person not so born, and not legitimated by the subsequent marriage of the parents, information should be given of the maternal grandfather and great grandfather.

N. B. - If the name of the child is not specified in this form, the father or mother or guardian of the child is bound within 42 days to make an application under section 27 of the Act for the insertion of the name of the child.